

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය

ස්වාභාවික ආපදාවක් නිසා හානියට හෝ බලපෑමකට ලක්වූ සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිලි වලට සිදුවූ හානි ප්‍රතිපූර්ණය කිරීමේ ඉල්ලුම් පත්‍රය

(මෙම ඉල්ලුම් පත්‍රය ජාතික රක්ෂණ භාර අරමුදලින් ජාතික ආපදා රක්ෂණ වන්දි මුදල් ලබාගැනීම සඳහා පමණි)

දිස්ත්‍රික්කය: ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය:
 ග්‍රාම නිලධාරී කොට්ඨාශය: ගම/පෙදෙස/විදිය:
 සිදු වී ඇති ආපදාව: ආපදාව සිදු වූ කාලසීමාව (දින..... සිටදක්වා)

(මෙම කොටස ඉල්ලුම්කරු විසින් සම්පූර්ණ කළ යුතුය. අදාළ නොවන වචන කපා හරින්න)

- 1 ඉල්ලුම්කරුගේ සම්පූර්ණ නම:
- 1.1 මුලකරු සමග නම:
- 2 ජාතික හැඳුනුම්පත් අංකය:
- 3 බලපෑමට / හානියට පත් සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ල පිහිටි ස්ථානයේ ලිපිනය:
- 4 දුරකථන අංකය (ස්ථාවර/ජංගම):
- 4.1 සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලියාපදිංචි අංකය:
- 4.2 ව්‍යාපාරික ගොඩනැගිල්ලේ වරිපණම් අංකය
- 4.3 ව්‍යාපාරයේ ස්වභාවය (සිල්ලර වෙළඳසැල / ඇගවීම් කර්මාන්ත / ගරාජය / වෙනත් (විස්තර කරන්න):
- 4.4 ව්‍යාපාරික ආයතනයේ සේවක සංඛ්‍යාව:
- 5 ව්‍යාපාරික ආයතනයේ වාර්ෂික පිරිවැටුම කොපමණද? (අවශ්‍ය විටකදී බැංකු ශේෂ පත්‍රය ඉදිරිපත් කළයුතුය) රු.
- 5.1 ආදායම් බදු ගෙවන්නේ නම්, ආදායම් බදු ලියාපදිංචි අංකය:
- 6 ගංවතුරෙන් ව්‍යාපාරික ගොඩනැගිල්ල යටවූවා නම්, යටවූ ප්‍රමාණය ආසන්න වශයෙන් අඩි කීයද?
- 7 බලපෑමට / හානියට පත් සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ලෙහි අයිතිය සහ පදිංචිය පිළිබඳ විස්තරය.
- 7.1 බලපෑමට / හානියට පත් සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ල / ඉල්ලුම්කරු සතුය / බදුකුලී / කුලී හිමිකරු / බලපත්‍රලාභී / වෙනත් (සඳහන් කරන්න):
- 7.2 සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ලෙහි පදිංචි වී සිටි කාලය: අවුරුදු 5ට අඩු / අවුරුදු 5ත් 10 අතර / අවුරුදු 10ත් 20ත් අතර / අවුරුදු 20ට වැඩි.
- 8 බලපෑමට / හානියට පත් සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ල පිළිබඳ විස්තරය.
- 8.1 සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ලෙහි මුළු බිම් ප්‍රමාණය (වර්ග ටොන්): වර්ග අඩි
- 8.2 බලපෑමට / හානියට පත් සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ලේ මූලිකාංග ඉදිකර ඇත්තේ කුමන ගොඩනැගිලි දෙව්‍ය වලින්ද?

වහල: බිත්ති: ගෙබ්ම:
 අත්තිවාරම: වැසිකිලි:

8.3 බලපෑමට / හානියට පත් සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ලෙහි මූලිකාංගයන්හි සමස්ත දළ තක්සේරු වටිනාකම කොපමණද? රු.

වහල (රු.):

බිත්ති (රු.):

ගෙබ්ම (රු.):

අත්තිවාරම (රු.):

වැසිකිලි (රු.):

ගෘහස්ථ විදුලිබල පද්ධතිය (රු.):

ගෘහස්ථ ජලනල පද්ධතිය (රු.):

9 ඉල්ලුම්කරුගේ බැංකු ගිණුමේ තොරතුරු:

9.1 ගිණුම් අංකය:

9.2 ගිණුමේ නම:

9.3 ගිණුම් වර්ගය: ජංගම ගිණුම / ඉතිරි කිරීමේ ගිණුම / ස්ථාවර ගිණුම / වෙනත් (සඳහන් කරන්න).

9.4 බැංකුවේ නම සහ ලිපිනය:

9.5 බලපෑමට / හානියට පත් සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ල රක්ෂණාවරණයක් ලබා ගෙන තිබේද? ඔව් / නැත
ඔව් නම් රක්ෂණය කර ඇති ආයතනය?

10 සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ල පූර්ණ හානියට පත්වූයේ නම්, ඉදිකර ඇති ඉඩමෙහි අයිතිය සනාථ කිරීම සඳහා (ඔප්පුව, හිමිකම් සහතිකය, බලපත්‍රය, බදු ඔප්පුව, ව්‍යාපාර ලියාපදිංචි සහතිකය, බැංකු ශේෂ පත්‍ර) අදාළ ලේඛන සහ සහතික පත් මෙම ඉල්ලුම් පත්‍රයට අමුණා තිබිය යුතු හෝ අදාළ නිලධාරියෙකු ඉල්ලා සිටි අවස්ථාවකදී සහතිකකොට ඉදිරිපත් කළ යුතුය.

මා විසින් ඉහත සඳහන් කර ඇති සියළු තොරතුරු සත්‍ය හා නිවැරදි බවට සහතික වෙමි. ඉහත ආපදාවෙන් බලපෑමට/හානියට පත් වී ඇති සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ල නැවත අළුත්වැඩියා කරගැනීම / සම්පූර්ණ වශයෙන් ඉදිකරගැනීම / පිරිසිදු කරගැනීම සඳහා ජාතික ස්වාභාවික ආපදා රක්ෂණ වන්දි මුදල් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමි. තවද, ජාතික රක්ෂණභාර අරමුදලින් රක්ෂණ වන්දි මුදල් ප්‍රදානය කිරීමේදී අදාළ කොන්දේසි වලටද එකඟ වෙමි.

දිනය

අයදුම්කරුගේ අත්සන.....

ග්‍රාම නිලධාරී හෝ වාර්තා කරන නිලධාරියා විසින් සම්පූර්ණ කිරීම සඳහා

11 බලපෑමට / හානියට පත්වූ ගොඩනැගිල්ල පිළිබඳ මූලික තොරතුරු

11.1 ගොඩනැගිල්ලට සිදුවී ඇති හානිය සහ ප්‍රමාණය (ප්‍රතිශතයක් ලෙස)	සීමිත හානි (30%)	අර්ධ හානි (50%)	දැඩි හානි (75%)	පූර්ණ හානි (100%)	
11.2 බලපෑමට / හානියට පත්වූ ගොඩනැගිල්ලේ මූලික කොටස් ඉදිකරන ලද්දේ කුමන ගොඩනැගිලි දවස වලින්ද?	හානියට පත් ගොඩනැගිල්ලේ මූලිකාංග:				
	වහල	බිත්ති	ගෙබ්ම	අත්තිවාරම	වැසිකිලිය
11.3 ඉහත විස්තරයට අනුව මෙම ගොඩනැගිල්ල අයත්වන කාණ්ඩය.	තාවකාලික සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ල		අර්ධ ස්ථිර නිවස / සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ල		ස්ථිර නිවස / සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ල

12 දින ඇති වූ ආපදාව නිසා ඉහත විස්තර සඳහන් කර ඇති සුළු /
මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ල, බලපෑමට / හානියට පත් වී ඇත. බලපෑමට / හානියට පත් වූ සුළු / මධ්‍ය පරිමාණ
ව්‍යාපාරික ගොඩනැගිල්ලේ හානි / බලපෑම ප්‍රතිපූර්ණය කිරීම සඳහා වැයවන මුළු මුදල රු.
බවට ඉල්ලුම්කරු විසින් තක්සේරු කර ඇති අතර, ඉල්ලුම්කරු ජාතික රක්ෂණභාර අරමුදලින් ආපදා රක්ෂණ වන්දි මුදල්
ප්‍රදානය කිරීමේ කොන්දේසි සහ අදාළ රාජ්‍ය වක්‍රලේඛ වලට අනුකූලව ආපදා රක්ෂණ වන්දි මුදල් ලබා ගැනීම සඳහා සුදුසු
/ නුසුදුසු බවට වාර්තා කරමි.

අත්සන:

ග්‍රාම නිලධාරී හෝ වාර්තා කරන නිලධාරියාගේ නම:

තනතුර:

දිනය:

කමිටුව විසින් හෝ වාර්තා කරන නිලධාරියා විසින් සම්පූර්ණ කිරීම සඳහා

13 දින සිදු වූ ආපදාව නිසා ග්‍රාමනිලධාරී කොට්ඨාශයේ අංක දරණ සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ල භානියට / බලපෑමට ලක්වී ඇති බව (නම) (තනතුර) වාර්තා කර ඇත. ඒ අනුව ඉහත ගොඩනැගිල්ල පරීක්ෂා කර බැලූ අතර, ගොඩනැගිල්ලට පහත සඳහන් පරිදි හානි / බලපෑම් සිදු වී ඇති බව නිරීක්ෂණය විය.

බලපෑමට / හානියට පත්වූ ගොඩනැගිල්ල පිළිබඳ තාක්ෂණික තොරතුරු.

13.1 භානියට පත් මූලිකාංගයේ ප්‍රමාණය (වර්ගඵලය) වර්ග අඩි:	වහල	බිත්ති	ගෙබිම	අත්තිවාරම	වැසිකිලිය	විදුලිබල පද්ධතිය (ප්‍රතිශතයක් ලෙස)	ජලනල පද්ධතිය (ප්‍රතිශතයක් ලෙස)
13.1.1 අළුත්වැඩියා කලනොහැකි ලෙස භානියට / බලපෑමට ලක්වී ඇත.							
13.1.2 අළුත්වැඩියා කලහැකි ලෙස භානියට / බලපෑමට ලක්වී ඇත.							
13.1.3 භානියට ලක් නොවී බලපෑමට ලක්වී ඇත.							
13.2 පිරිවැය ඇස්තමේන්තු මාර්ගෝපදේශයට අනුව වර්ග අඩයකට / උපරිම නිර්දේශිත මුදල (රු.)							
13.3 භානියට පත් එක් එක් මූලිකාංගය අළුත්වැඩියාව සඳහා වැයවන මුදල (රු.)							
14. ආපදාවට ලක්වූ නිවස / සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ල සුද්ධ පවිත්‍ර කළයුතුද?	ඔව් / නැත / දැනටමත් අයිතිකරු විසින් සිදුකර ඇත.			පිරිවැය ඇස්තමේන්තුවට අනුව නිර්දේශිත උපරිම මුදල		(රු.)	
15. ආපදාවට ලක්වූ නිවස / සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ලේ බිත්ති පින්තාරු කළයුතුද	ඔව් / නැත / දැනටමත් අයිතිකරු විසින් සිදුකර ඇත.			පිරිවැය ඇස්තමේන්තුවට අනුව නිර්දේශිත උපරිම මුදල		(රු.)	
16 ආපදාවට ලක්වූ ලිද සුද්ධ පවිත්‍ර කළයුතුද	ඔව් / නැත / දැනටමත් අයිතිකරු විසින් සිදුකර ඇත.			පිරිවැය ඇස්තමේන්තුවට අනුව නිර්දේශිත උපරිම මුදල		(රු.)	
17. ආපදාවට ලක්වූ නිවස / සුළු / මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ගොඩනැගිල්ල හානි සහ බලපෑම ප්‍රතිසුර්ණය කිරීම සඳහා නිර්දේශිත මුළු මුදල (රු.)							